

ශීර්ෂය 336 - වෙළඳ නාවික ලේකම් කාර්යාලය-2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශීර්ෂය 336 - වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2024 මැයි 30 වන දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව ලේකම් කාර්යාලයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2024 ජුනි 12 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ , මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි

හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම් නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී. මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

(අ) දේපල හා පිරිසත උපකරණ

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) 2023 වර්ෂයේදී වෙළඳ නාවික ලේකම් කාර්යාලය වෙත පවරාගන්නා ලද රක්ෂණ ලිපිලේඛන අනුව වර්තමාන වෙළඳපල වටිනාකම රු. 21,000,000 ක් වූ වාහන 03 ක් කාර්යාලයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයන්හි ACA-6 ආකෘතියේ දේපල පිරිසත හා උපකරණ යටතට ඇතුළත් කර නොතිබුණු අතර මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයටද ඇතුළත් කර නොතිබුණි.	මෙම වැරදි නිවැරදි කර ගැනීම රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණය වෙමින් කටයුතු සිදුකරන අතර මෙම වර්ෂය තුළදී එම වැරදි නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.	රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ ප්‍රකාරව දේපල පිරිසත හා උපකරණ අයිතමයන් පිරිවැයට හෝ තක්සේරු අගයට මූල්‍ය ප්‍රකාශනයන්ට ඇතුළත් කළ යුතුය.
(ii) 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 හි 8.2 වගන්තිය ප්‍රකාරව තවදුරටත් වාර්තා කළයුතු මූල්‍ය නොවන වත්කම් තිබේනම් ඒවා පිරිවැයට හෝ පිරිවැය හඳුනාගත නොහැකි අවස්ථාවලදී තක්සේරු කළ අගයට හෝ ගිණුම්ගත කළ යුතු වුව ද, ඉදිකිරීම් පිරිවැය රු.79,279,747 ක් වූ යාපනය වෙළඳ නාවික ලේකම් උප කාර්යාලය, සංචාරක බංගලාව හා දියත්මග වටිනාකමෙන් රු.33,802,055 ක් වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයන්හි ගිණුම්ගත කර තිබූ නමුත් රු.45,477,692 ගිණුම්ගත කර නොතිබීමෙන් එම වටිනාකම මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයට ඇතුළත් කර නොතිබුණි.	මෙම වැරදි නිවැරදි කර ගැනීම රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණය වෙමින් කටයුතු සිදුකරන අතර මෙම වර්ෂය තුළදී එම වැරදි නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.	රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ ප්‍රකාරව දේපල පිරිසත හා උපකරණ අයිතමයන්හි පිරිවැය මූල්‍ය ප්‍රකාශනයන්ට ඇතුළත් කළ යුතුය.
(iii) 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 හි 8.2 වගන්තිය ප්‍රකාරව සහ 2018 දෙසැම්බර් 31 දිනැති වත්කම් කළමණාකරණ චක්‍රලේඛ අංක 04/2018 හි 06 ඡේදය ප්‍රකාරව පිරිවැය හඳුනාගත නොහැකි මූල්‍ය නොවන වත්කම්වල වටිනාකම තක්සේරු අගයට ගිණුම්ගත කළ යුතු වුවද, 2022 නොවැම්බර් 14 දින වෙළඳ නාවික ලේකම් කාර්යාලය වෙත පවරාගෙන ඇති ඉඩම් 2 ක අගය	මෙම වැරදි නිවැරදි කර ගැනීම රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණය වෙමින් කටයුතු සිදුකරන අතර මෙම වර්ෂය තුළදී එම වැරදි නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.	රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ ප්‍රකාරව දේපල පිරිසත හා උපකරණ අයිතමයන් පිරිවැයට හෝ තක්සේරු අගයට මූල්‍ය ප්‍රකාශනයන්ට ඇතුළත් කළ යුතුය.

තක්සේරු කර ගිණුම්ගත කර නොතිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ දේපළ, පිරිසත හා උපකරණ එම ප්‍රමාණයෙන් උණ ගණනය වී තිබුණි.

- (iv) 2024 වර්ෂයේ මිලදී ගන්නා ලද රු.20,574,167 ක් වූ මුද්‍රණ යන්ත්‍රය සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනයන්හි ACA-6 ආකෘතියේ දේපළ පිරිසත හා උපකරණ යටතේ මිලදී ගැනීම් ලෙස සටහන් නොකර ආරම්භක ශේෂයට එකතු කර තිබුණි.
- මෙම වැරදි නිවැරදි කර ගැනීම රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණය වෙමින් කටයුතු සිදුකරන අතර මෙම වර්ෂය තුළදී එම වැරදි නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.
- වත්කම් මිලදී ගන්නා ලද වර්ෂයේදී මිලදී ගැනීමක් ලෙස මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් කළ යුතුය.

(ආ) අග්‍රිම ශේෂය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
භාණ්ඩාගාර පොත් හා අවසන් මූල්‍ය ප්‍රකාශනයන් හි මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය අනුව භාණ්ඩාගාර අග්‍රිම ලැබීම රු.171,714,000 ක් වූ අතර දෙපාර්තමේන්තු පොත් හා අවසන් මූල්‍ය ප්‍රකාශනයන් හි මුදල් ප්‍රවාහ ප්‍රකාශය අනුව එම අගය රු.205,777,042 ක් වී තිබුණි. තව ද භාණ්ඩාගාර පොත් හා අවසන් මූල්‍ය ප්‍රකාශනයන් හි මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය අනුව භාණ්ඩාගාර අග්‍රිම පියවීම රු.225,907,101 ක් වූ අතර දෙපාර්තමේන්තු පොත් හා අවසන් මූල්‍ය ප්‍රකාශනයන් හි මුදල් ප්‍රවාහ ප්‍රකාශය අනුව එම අගය රු.259,970,143 ක් වී තිබුණි. ඒ අනුව භාණ්ඩාගාර පොත් හා දෙපාර්තමේන්තු පොත් අතර අග්‍රිම ලැබීම් හා අග්‍රිම පියවීම් රු.34,063,042 බැගින් වෙනස් වී තිබුණි.	දෙපාර්තමේන්තු ගිණුම් අතර සිදුවන ඩොලර් ආදායම් ලැබීම් හා ඩොලර් ආදායම 7040299 බැංකු ගිණුම වෙත මාරුවීම යන ගණුදෙනු CIGAS වෙත ඇතුළත් කිරීමේ දී සිදුවන හර හා බැර සටහන් මගින් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ හා දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ශේෂ පිරික්සුමෙහි අග්‍රිම ලැබීම් හා අග්‍රිම පියවීම් තුළ දෙපාර්තමේන්තු ඩොලර් ආදායම ඇතුළත් වී ඇත. ඒ අනුව විගණනයේදී නිරීක්ෂණය වූ වෙනස වන රු. 34,063,042 අගය 2024 වර්ෂයේදී දෙපාර්තමේන්තුව වෙත ලද ඩොලර් ආදායම වේ.	භාණ්ඩාගාර පොත් අනුව මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය ද දෙපාර්තමේන්තු පොත් අනුව අග්‍රිම ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය ද සැකසිය යුතු අතර වෙනස්කම් නිවැරදි කර ගැනීමට කටයුතු කළ යුතුය.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,
 (ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මා විසින් කර තිබුණු පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණි.

ඉකුත් වර්ෂයට අදාළ ක්‍රියාත්මක කර නොතිබුණු නිර්දේශය මෙම වාර්තාවේ ඡේද යොමුව

- (i) 1.6.1.1 (අ) වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මගින් වෙළඳ නාවික ලේකම් කාර්යාලය වෙත පවරා දී ඇති රු.21,000,000 ක වටිනාකම වූ වාහන 03ක් 2023 නොවැම්බර් 30 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 05/2023 හි 8.1 හා 8.2 ඡේද වල සඳහන් පරිදි 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඇතුළත් කළ යුතු බව.
- (ii) 1.6.1.1 (ආ) රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක 05/2023 හා 2023 නොවැම්බර් 30 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ චක්‍රලේඛයේ 8.2 වගන්තිය ප්‍රකාරව රු.45,477,692 ක වටිනාකම් සහිත යාපනය දියත්මග ව්‍යාපෘතිය හා යාපනය උප කාර්යාලය යන මූල්‍ය නොවන වත්කම් පිරිවැයට හෝ තක්සේරු අගයට ගිණුම් තබා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඇතුළත් කළ යුතු බව.
- (iii) 1.6.1.1 (ඇ) රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක 05/2023 හා 2023 නොවැම්බර් 30 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ චක්‍රලේඛයේ 8.2 වගන්තිය ප්‍රකාරව සහ 2018 දෙසැම්බර් 31 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 04/2018 හි 06 ඡේදයේ දක්වා ඇති ඇමුණුමෙහි 2.1 පරිදි ඉඩම්වල වටිනාකම තක්සේරු කර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු බව.

3. මූල්‍ය සමාලෝචනය

3.1 බැරකම් හා බැඳීම්වලට එළඹීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ දැක්වීම	නිලධාරීගේ අදහස්	නිර්දේශය
වාර්ෂික විසර්ජන පනත මගින් සලසා දෙනු ලබන ප්‍රතිපාදන ප්‍රශස්ත මට්ටමෙන් උපයෝජනය කිරීම හා අනුමත ප්‍රතිපාදන සීමාවන් ඉක්මවා බැඳීම් හා බැරකම් වලට	2024 වර්ෂය සඳහා ගොඩනැගිලි කුලී වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් බැඳීම් හා බැරකම් ලෙස එය	අදහස්	නිර්දේශය
			රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ ප්‍රකාරව අනුමත ප්‍රතිපාදන සීමාව තුළ බැඳීම් හා බැරකම්වලට එළඹිය යුතු

එළඹීම වලක්වාලීමේ අරමුණින් නිකුත් කරන ලද 2017 අප්‍රේල් 27 දිනැති හා අංක 255/2017 දරන රාජ්‍ය ගිණුම් වක්‍රලේඛයෙහි (අ) ඡේදය ප්‍රකාරව පුද්ගල පඩිනඩි හා දීමනා හැර අනෙකුත් ගෙවීම් සඳහා වාර්ෂික අයවැය සීමාව තුළ ප්‍රථමයෙන් බැඳීම් හඳුනාගත යුතු වේ. නියැදි විගණන පරීක්ෂාවට අනුව 2025 වර්ෂයේදී ගෙවන ලද 2024 වර්ෂයට අදාළ වියදම් රු.6,071,705 ක් බැඳීම් හා බැරකම් ලෙස හඳුනාගෙන ලේඛණය පිළියෙල කර නොතිබුණි.

වැඩසටහනට ඇතුළත් කිරීමට නොහැකි වූ අතර එබැවින් 2024 මූල්‍ය ප්‍රකාශනයන්හී එම වටිනාකම ඇතුළත් කිරීමේ හැකියාවක් නොමැත.

අතර එළඹෙන ලද බැරකම් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කළ යුතුය.

3.2 ගණන්දීමේ නිලධාරී විසින් සිදු කළ යුතු සහතිකවීම්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 (1) (ඇ) සහ 38 (2) වන වගන්තියේ විධිවිධාන අනුව ලේකම් කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වාගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීතාවය පිළිබඳව කලින් කල සමාලෝචනය සිදු කර ඒ අනුව පද්ධති සඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතු වේ. තවද එකී සමාලෝචනයන් පිළිබඳ ලිඛිත වාර්තාවක් සකස් කර එහි පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වේ. එහෙත් එවැනි සමාලෝචනයන් සිදු කළ බවට අදාළ තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණනය වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මගින් සිදුකරනු ලබන අතර කෙසේ වුවත් රේඛීය අමාත්‍යාංශය දැනුවත් කර ඔබ විසින් පෙන්වා දී ඇති පරිදි මෙම කාර්යාලයේ අභ්‍යන්තර පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වාගෙන යාමටත්, සමාලෝචනයන් සිදුකිරීමටත් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇත.	ජාතික විගණන පනත ප්‍රකාරව සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වාගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතුය.

4 මෙහෙයුම් සමාලෝචනය

4.1 සැලැස්ම කිරීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 02/2020 හි මාර්ගෝපදේශ අංක 12 හි දක්වා ඇති ආකෘතිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් සිය ක්‍රියාකාරී සැලැස්ම හෝ ආදායම් එකතු කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කර නොතිබුණි. තවද වෙළඳ	2025 වර්ෂයේ දී උක්ත කරුණු සියල්ල ඇතුළත් කර ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.	රාජ්‍ය මුදල් වක්‍රලේඛයෙහි දක්වා ඇති ආකෘතිය ප්‍රකාරව හා අදාළ වර්ෂය සඳහා අනුමත අයවැය පදනම් කරගත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර යටතේ හඳුනාගත් සියලුම ක්‍රියාකාරකම් ඇතුළත් කර ක්‍රියාකාරී

නාවික ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යභාරය වනුයේ 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත, 1972 අංක 10 දරන නැව් ඒජන්තවරුන්ට බලපත්‍ර ලබාදීමේ පනත, 1983 අංක 40 දරන අධිකරණ බලසීමා පනත යන පනත් යටතේ ඇති විධිවිධාන ක්‍රියාත්මක කිරීම වන අතර ඒ අනුව දෙපාර්තමේන්තුවේ කාර්යයන් ප්‍රධාන ක්ෂේත්‍ර 12ක් යටතේ හඳුනාගෙන තිබුණ ද දෙපාර්තමේන්තුව විසින් “Establishment of E-Government project integrating all services of the Merchant Shipping Secretariat” යන එක් ව්‍යාපෘතියකට සම්බන්ධ ක්‍රියාකාරකම් පමණක් ඇතුළත් කර සිය ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබුණි.

සැලැස්ම සකස් කළ යුතුය.

4.2 කළමනාකරණ දුර්වලතා

විගණන නිරීක්ෂණය

වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ කටයුතු පුළුල් කිරීමේ අරමුණින් හා යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් අතර භාණ්ඩ හා මගී ප්‍රවාහන කටයුතු වඩාත් විධිමත්, ආරක්ෂිතව හා නීති, රෙගුලාසි ප්‍රකාරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් යාපනය කයිටස්හි වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උපකාර්යාලයක් ඉදිකිරීමට 2016 වර්ෂයේදී යෝජනා වි තිබූ අතර 2019 අගෝස්තු 19 වන දින ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබුණි. කාර්යාල පරිශ්‍රය ගොඩනැගිලි 2ක් ලෙස ඉදිකර තිබූ අතර එක් ගොඩනැගිල්ලක පහළ මහල කාර්යාලය ලෙස සහ ඉහළ මහල නිවාඩු නිකේතනය කාමර 4 ක් ලෙස ද අනෙක් ගොඩනැගිල්ලේ පහළ මහල සේවක නවාතැන් ලෙස සහ ඉහළ මහල නිවාඩු නිකේතන කාමර 3 ක් ලෙසද ඉදිකර තිබුණි. මෙහි මෙහෙයුම් කටයුතු සඳහා එක් සංවර්ධන නිලධාරියෙකු පමණක් අනුයුක්ත කර ඇති අතර නිවාඩු නිකේතන මගින් 2020 වර්ෂයේ සිට මේ වන තෙක් ආදායම් ඉපයීම ඉතා පහළ මට්ටමක පැවතුණි.

ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම

යාපනය කයිටස්හි පිහිටි වෙළඳ නාවික ලේකම් කාර්යාලයට අයත් නිවාඩු නිකේතනය භාවිතයට ගනු ලබන අතර ඉන් ලැබෙන ආදායම රජයේ ආදායමට බැර කරනු ලබයි. තවද යාපනය පිහිටි දියත්මහ හා උප කාර්යාල පරිශ්‍රය දීර්ඝ කාලීන බදු දීමට ගෙන තිබූ අමප/24/0520/628/026 සහ 2024.04.01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව තවදුරටත් ඉදිරි කටයුතු නොකිරීමට අමප/25/0299/809/026 හා 2025.03.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් කටයුතු කර ඇත.

නිර්දේශය

වත්කම් ඵලදායී ලෙස උපයෝජනය කිරීමට හැකිවන පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුය.

5 යහපාලනය
5.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 133 හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40 (1) වගන්තිය ප්‍රකාරව අභ්‍යන්තර පාලනයේ සාර්ථකත්වය පරීක්ෂා කිරීම පිණිස අභ්‍යන්තර විගණකයෙකු පත්කළ යුතු අතර එකී අභ්‍යන්තර විගණක ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාට හෝ ආයතන ප්‍රධානියාට සෘජුව වාර්තා කළ යුතු වේ. තවද කළමනාකරණ විගණන චක්‍රලේඛ DMA/01-2019 මඟින්ද අභ්‍යන්තර විගණනය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සපයා තිබුණ ද, අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිත කිරීමට කටයුතු කර නොතිබුණි.	වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර පාලනය වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මඟින් සිදුකරනු ලබන අතර මෙම කාර්යාලයට අදාළ අභ්‍යන්තර විගණන සැලැස්ම අමාත්‍යාංශයේ විගණන අංශය මඟින් ඔබ වෙත ඉදිරිපත් කර ඇති අභ්‍යන්තර විගණන සැලැස්ම තුළ අන්තර්ගතව ඇත.	මුදල් රෙගුලාසි සහ ජාතික විගණන පනත ප්‍රකාරව අභ්‍යන්තර පාලනයේ සාර්ථකත්වය උදෙසා අභ්‍යන්තර විගණන අංශයක් ස්ථාපිත කළ යුතුය.

5.2 විගණන හා කළමනාකරණ කමිටුව

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ 2019 ජනවාරි 12 දිනැති අංක DMA/01-2019 දරන අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශ චක්‍රලේඛයේ 5.3 ඡේදය ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් අවම වශයෙන් කාර්තුවකට වරක් පැවැත්විය යුතු වුව ද, ලේකම් කාර්යාලය විසින් විගණන හා කළමනාකරණ කමිටුවක් ස්ථාපනය කර රැස්වීම් පැවැත්වීමට කටයුතු කර නොතිබුණි	වෙළඳ නාවික ලේකම් කාර්යාලය මඟින් විගණන හා කළමනාකරණ කමිටු මේ දක්වා පවත්වා නොමැති අතර වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මඟින් සිදුකරනු ලබන විගණන හා කළමනාකරණ කමිටු සඳහා සහභාගී වීමක් පමණක් සිදුකර ඇත. එබැවින් රේඛීය අමාත්‍යාංශය දැනුවත් කර මෙම කාර්යාලයට අදාළ අභ්‍යන්තර විගණනය ක්‍රමවත්ව පැවැත්වීමට අවශ්‍ය ඉදිරි කටයුතු මේ වන විට සිදු කර ඇත.	අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශ චක්‍රලේඛය ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටුවක් ස්ථාපනය කර රැස්වීම් පැවැත්වීමට කටයුතු කළ යුතුය.

6. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අනුමත කාර්ය මණ්ඩලය 125 ක් වූ අතර පුරප්පාඩු කාර්ය මණ්ඩලය 54 ක් විය. එය විධායක මට්ටමේ පුරප්පාඩු 15 කින් ද, තෘතීයික මට්ටමේ පුරප්පාඩු 2 කින් ද, ද්විතීයික	වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අනුමත කාර්ය මණ්ඩලය 125 ක් වන අතර 2024.12.31 දිනට තත්‍ය කාර්ය මණ්ඩලය 72 ක් වේ. ඒ අනුව එදිනට පුරප්පාඩු සංඛ්‍යාව 53 කි. මෙම ආයතනයේ විධායක	කාර්යයන් කාර්යක්ෂමව හා ඵලදායීව කරගෙන යාමට හැකිවන පරිදි අනුමත කාර්ය මණ්ඩලය තුළ පුරප්පාඩු පුරවා

මට්ටමේ පුරප්පාඩු 21 කින් ද, ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු 16 කින් ද සමන්විත වී තිබුණි.

ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා අවස්ථා දෙකකදී අයදුම්පත් කැඳවන ලද මුත් ඒ සඳහා කිසිදු අයදුම්පතක් ඉදිරිපත් නොවිනි. එසේ හෙයින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම පුරප්පාඩු කොන්ත්‍රාත් පදනමින් සම්පූර්ණ කිරීම සඳහා අයදුම්පත් කැඳවූ අතර අයදුම්පත් යොමුකර තිබූ අයදුම්කරුවන් 11 දෙනා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය සමාලෝචන කමිටුවේ අනුමැතිය සඳහා යොමුකර තිබුණි. තවද ඒකාබද්ධ සේවයට අයත් ප්‍රාථමික, ද්විතියික හා තෘතියික මට්ටමේ තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙතින් මේ වන විටත් ලිඛිතව හා වාචිකව ඉල්ලීම් කර ඇත.

ගැනීමට කටයුතු කළ යුතුය.